



ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව  
இலங்கைப் பாராளுமன்றம்  
Parliament of Sri Lanka



වාර්ෂික කාර්ය සාධන වාර්තාව  
வருடாந்த செயலாற்றுகை அறிக்கை  
ANNUAL PERFORMANCE REPORT  
2012

වැය ශීර්ෂ }  
தலைப்பு } 16  
HEAD }

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  
இலங்கைப் பாராளுமன்றம், ஸ்ரீ ஜயவர்தனபுர கோட்டே  
Parliament of Sri Lanka, Sri Jayewardenepura Kotte

**ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව**  
**ශීර්ෂ අංකය 16**  
**වාර්ෂික කාර්ය සාධන වාර්තාව - 2012**

**පටුන**

<u>අංකය</u>	<u>විස්තරය</u>	<u>පිටු අංකය</u>
1.	මෙහෙවර	3
2.	ප්‍රධාන කාර්යයන්	3
3.	සංවිධාන ව්‍යුහය	3 - 5
4.	කාර්ය මණ්ඩල තොරතුරු	5
5.	<b><u>වාර්ෂික කාර්ය සාධනය</u></b>	
5.1	මූල්‍ය පරිපාලනය	6 - 12
5.2	කාරක සභා	
5.2.1	උපදේශක කාරක සභා	12 - 14
5.2.2	විශේෂ කාර්යයන් සඳහා වූ කාරක සභා	14 - 18
	(i) තේරීම් කාරක සභාව	14
	(ii) වරප්‍රසාද පිළිබඳ කාරක සභාව	14
	(iii) උසස් නිලතල පිළිබඳ කාරක සභාව	14
	(iv) ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව	14
	(v) රාජ්‍ය ගිණුම් කාරක සභාව	14 - 16
	(vi) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව	16 - 18
	(vii) මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව	18 - 19
5.2.3	විශේෂ කාරක සභා	18
5.3	පනත් කෙටුම්පත් කාර්යාංශය	19 - 20
5.4	සභාලේඛන කාර්යාංශය	20
5.5	අනෙකුත් ආයතනික අංශ මගින් සැපයූ දායකත්වය සැකෙවින්	
	1) වේත්‍රධාරී දෙපාර්තමේන්තුව	21
	2) හැන්සාඩ් දෙපාර්තමේන්තුව	21
	3) පාර්ලිමේන්තු කථා පරිවර්තක කාර්යාලය	21 - 22
	4) පාර්ලිමේන්තු පුස්තකාලය	22
	5) ආයතන කාර්යාංශය/ මන්ත්‍රී සේවා කාර්යාංශය	22
	6) විදේශ සබඳතා සහ සන්ධාන කාර්යාංශය	23
	7) තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව	23
	<b>පාර්ලිමේන්තුවේ සංවිධාන ව්‍යුහය - රූප සටහන - ( ඇමුණුම - 01 )</b>	<b>24</b>
	<b>2012 වර්ෂය තුළදී සම්මත වූ ශ්‍රී ලංකාවේ පනත් කෙටුම්පත්- ( ඇමුණුම - 02 )</b>	<b>25</b>

# ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

## ශීර්ෂ අංකය - 16

### වාර්ෂික කාර්ය සාධන වාර්තාව - 2012

#### 1. මෙහෙවර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රටේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇත. පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගේ කාර්යාලය පාර්ලිමේන්තුවේ සියළු කටයුතු සඳහා පහසුකම් හා සේවා සැපයීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සේවා සැපයීම සිදු කරයි.

#### 2. ප්‍රධාන කාර්යයන්

- ( i ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීම;
- ( ii ) රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පූර්ණ පාලනය ක්‍රියාත්මක කිරීම;
- ( iii ) විධායක සම්බන්ධයෙන් අධීක්ෂණය ක්‍රියාත්මක කිරීම.

#### 3. සංවිධාන ව්‍යුහය

ගරු කථානායකතුමා ප්‍රමුඛත්වය දරන පාර්ලිමේන්තුවේ රාජකාරි කටයුතු ඉටු කිරීම සඳහා අවශ්‍යවන ලේකම් සහ කාර්ය මණ්ඩල සේවාවන් සැපයීම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්යාලය මගින් සිදු කරනු ලැබේ.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්යාලය පහත සඳහන් දෙපාර්තමේන්තු වලින් සමන්විත වේ.  
**( සංවිධාන ව්‍යුහය සඳහා කරුණාකර ඇමුණුම 01 බලන්න )**

1. චේත්‍රධාරී දෙපාර්තමේන්තුව
2. පරිපාලන දෙපාර්තමේන්තුව
3. හැන්සාඩ් දෙපාර්තමේන්තුව
4. සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව
5. මුදල් හා සැපයුම් දෙපාර්තමේන්තුව
6. ආහාරපාන හා ගෘහ පාලන දෙපාර්තමේන්තුව
7. ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව
8. තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව

#### 3.1 චේත්‍රධාරී දෙපාර්තමේන්තුව

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නියමිත වේලාවට හා කාර්යක්ෂම අයුරින් පහත දැක්වෙන සේවාවන් හැකි ඉහළම අයුරින් සැපයීම මඟින් පාර්ලිමේන්තුවේ ඵලදායී ක්‍රියාකාරිත්වය සඳහා පහසුකම් සැපයීම :-

- \* උත්සව රාජකාරි, පාර්ලිමේන්තු සභාගර්භය තුළ විනය පවත්වාගෙන යාම, සංකෝලයේ භාරකාරිත්වය හා ආරක්ෂාව, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අමුත්තන් ඇතුළු කිරීම සහ ගැලරි අධීක්ෂණය.
- \* පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සංරක්ෂණය සහ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඉඩකඩ වෙන් කිරීම.
- \* ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛන පිළියෙල කිරීම හා පාර්ලිමේන්තු සභා ගර්භයෙහි ආසන වෙන් කිරීම සහ ආසන සැලැස්ම මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම.

### 3.2 පරිපාලන දෙපාර්තමේන්තුව

\* බඳවාගැනීම, අනුස්ථාපනය, පුහුණු කිරීම, කාර්ය මණ්ඩල සංවර්ධනය, සේවක අධ්‍යාපනය සහ විනය සම්බන්ධ කටයුතු සිදුකරයි.

\* ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පරිපාලනමය සහය සහ කාර්ය මණ්ඩල ප්‍රවාහනය මෙම දෙපාර්තමේන්තුවෙන් කළමනාකරණය කරනු ලබයි. මෙම කාර්යයන් ඉටුකිරීම සඳහා පහත සඳහන් අංශ සිය දායකත්වය සපයයි :-

1. ආයතන කාර්යාංශය
2. මන්ත්‍රී සේවා කාර්යාංශය
3. ප්‍රවාහන කාර්යාංශය.

### 3.3 හැන්සාඩ් දෙපාර්තමේන්තුව

\* පාර්ලිමේන්තු රැස්වීම්, පාර්ලිමේන්තු කාරක සභා, සම්මන්ත්‍රණ, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගම් සහ අන්තර් පාර්ලිමේන්තු සංගම් සම්මන්ත්‍රණ අපකෂපාතීව, නිවැරදිව හා කලට වේලාවට වාර්තා කිරීම, සුවිගත කිරීම සහ ග්‍රහ්‍ය වාර්තාකරණයන් අධීක්ෂණය සහතික කරයි.

### 3.4 සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව

\* ජාතිය සතු සුවිශේෂී පොදු ගොඩනැගිල්ලක් වශයෙන් පාර්ලිමේන්තුව සුරක්ෂිත කිරීම හා එම දේපළ ඵලදායී සහ කාර්යක්ෂම ආකාරයෙන් නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම තහවුරු කිරීම, සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව සිදු කරයි.

\* භෞතික යටිතල පහසුකම් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා නවීන කාර්යක්ෂම සේවා පරිසරයක් සැපයීම.

### 3.5 ආහාරපාන සහ ගෘහ පාලන දෙපාර්තමේන්තුව

\* පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාර්ය මණ්ඩලය සහ අමුත්තන් සඳහා ආහාරපාන සැපයීම.

\* ආපනශාලා මුළුතැන්ගෙය කළමනාකරණය.

\* ගොඩනැගිල්ල නඩත්තු කිරීම.

### 3.6 මුදල් සහ සැපයුම් දෙපාර්තමේන්තුව

\* අයවැය සකස් කිරීම සහ වියදම් ඇස්තමේන්තු පිළියෙල කිරීම, ආදායම් එකතු කිරීම හා අයවැය පාලනය; ගිණුම්කරණය, අවසන් ගිණුම් වාර්තා කිරීම සහ සකස් කිරීම.

\* පාර්ලිමේන්තුවට අවශ්‍යකරන ද්‍රව්‍ය මිලදී ගැනීම, ගබඩාකිරීම, නිකුත් කිරීම හා ප්‍රසම්පාදන කටයුතු කිරීම.

\* මන්ත්‍රීවරුන්ට, විශ්‍රාමිකයින්ට හා කාර්ය මණ්ඩලයට, සැපයුම් කරුවන්ට හා සේවාවන්ට ගෙවීම් කිරීම.

මුදල් හා සැපයුම් දෙපාර්තමේන්තුව යටතේ පහත සඳහන් අංශ ක්‍රියාත්මක වේ:-

1. මුදල් සහ ගිණුම් කාර්යාංශය
2. සැපයුම් සහ සේවා කාර්යාංශය
3. ආහාරපාන සහ ගිණුම් කාර්යාංශය

### 3.7 ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව

- \* නීති සම්පාදනය, අධීක්ෂණය හා මහජන මුදල් යන ක්ෂේත්‍රවලට අදාළ වෘත්තීමය සේවාවන් මන්ත්‍රීවරුන් වෙත සපයයි.
- \* පහත සඳහන් අංශ ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ:-
  1. සභා ලේඛන කාර්යාංශය
  2. පනත් කෙටුම්පත් කාර්යාංශය
  3. කාරක සභා කාර්යාංශය
  4. උපදේශක කාරක සභා කාර්යාංශය
  5. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභා කාර්යාංශය
  6. කපා පරිවර්තක කාර්යාලය
  7. පුස්තකාලය.

### 3.8 තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුව

පරිගණක ජාලය කළමනාකරණය, පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය පවත්වාගෙන යාම සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපකරණ නඩත්තුව මගින්;

- \* පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ පාදක පරිපාලන ක්‍රියාකාරකම්,
- \* පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නියෝජන, ව්‍යවස්ථාදායක සහ අධීක්ෂණ කටයුතු,
- \* තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මෙවලම් භාවිතා කරමින් පූර්ණ සමෝධානිත තොරතුරු පද්ධතියක් මගින් පාර්ලිමේන්තුව ආශ්‍රිත වැදගත් ප්‍රස්තුතයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම, ආදී සමස්ත ධාරිතාවයන් වර්ධනය කිරීම.

### 3.9 විදේශ සබඳතා හා සන්ධාන කාර්යාංශය හා අභ්‍යන්තර විගණන අංශය සෘජුවම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා යටතේ ක්‍රියාත්මක වේ.

## 4. කාර්ය මණ්ඩල තොරතුරු

2012 වර්ෂය සඳහා අනුමත සේවක සංඛ්‍යාව සහ දැනට සේවයේ නියුතු සේවක සංඛ්‍යාව පහත දැක්වේ.

තනතුර	අනුමත සේවක සංඛ්‍යාව				දැනට සිටින සේවක සංඛ්‍යාව			
	පා.ම.ලේ.	ගරු. කපානායකතුමා	ගරු. නියෝජ්‍ය කපානායකතුමා	ගරු.නි.කාරක සභාපතිතුමා	පා.ම.ලේ.	ගරු. කපානායකතුමා	ගරු. නියෝජ්‍ය කපානායකතුමා	ගරු.නි.කාරක සභාපතිතුමා
A කාණ්ඩය - ජ්‍යෙෂ්ඨ මට්ටම	79	5	5	3	75	5	5	3
B කාණ්ඩය - තෘතීය මට්ටම	127	0	0	0	109	0	0	0
C කාණ්ඩය - ද්විතීයික මට්ටම	208	8	6	3	190	8	6	3
D කාණ්ඩය - ප්‍රාථමික මට්ටම	469	22	10	8	445	20	10	8
අනියම් / තාවකාලික	17	3	0	0	17	3	0	0
එකතුව ( 2012.12.31 දිනට)	900	38	21	14	836	36	21	14

2012 වසර තුළදී පාර්ලිමේන්තුවේ විවිධ තනතුරු සඳහා සේවකයින් 18 දෙනෙකු බඳවාගන්නා ලදී.

**5. කාර්ය සාධනය**

**5.1 මූල්‍ය පරිපාලනය - 2012 වර්ෂය සඳහා වෙන්කළ ප්‍රතිපාදන වලින් කරන ලද වියදම් :-**

2012 වසරේ මෙහෙයුම් වැඩසටහන් අංක 01 සඳහා පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ලෙස වෙන්කරන ලද ප්‍රතිපාදන හා එම ප්‍රතිපාදන වැය කළ ආකාරය පහත දැක්වේ :-

ඩී.පී.එස්.ජී - 1

3

**විසර්ජන ගිණුම 2012**

වියදම් ශීර්ෂ අංකය: 16 අමාත්‍යාංශයේ/දෙපාර්තමේන්තුවේ/දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ නම : පාර්ලිමේන්තුව

ලියවිල්ල අංකය (අංක 01)	වාර්ෂික ඇස්තමේන්තුවෙහි සඳහන් පරිදි වැඩසටහනෙහි නම	(1) අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම	(2) පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම	(3) මු.රෙ. 66 සහ 69 අනුව මාරු කිරීම	(4) මුළු අදාළ වෙන් කිරීම (1+2+3)	(5) මුළු වියදම	(6) අදාළ ප්‍රතිපලය ඉතිරිය / ඉක්මවීම (4-5)	ලියවිල්ල අංකය (ලියවිල්ල අංක 01)
01	පුනරාවර්තන ගරු කාර්යාලයකට/වෙනත් කාර්යාලයකට	99,150,000	0	-1,777,000	97,373,000	88,871,243	8,501,757	5
02	සාමාන්‍ය පරිපාලනය	865,650,000	25,000,000	-5,760,000	884,890,000	859,504,517	25,385,483	5
03	ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පහසුකම් සැලසීම	612,050,000	20,000,000	7,537,000	639,587,000	621,868,413	17,718,587	5
	<b>උප එකතුව (පුනරාවර්තන)</b>	<b>1,576,850,000</b>	<b>45,000,000</b>	<b>0</b>	<b>1,621,850,000</b>	<b>1,570,244,173</b>	<b>51,605,827</b>	<b>4</b>
	<b>මූලධන</b>							
01	ගරු කාර්යාලයකට/වෙනත් කාර්යාලයකට	5,000,000	48,040,000	0	53,040,000	52,072,257	967,743	6
02	සාමාන්‍ය පරිපාලනය	110,500,000	4,000,000	0	114,500,000	61,183,747	53,316,253	7
03	ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පහසුකම් සැලසීම	9,500,000	0	0	9,500,000	1,902,416	7,597,584	8
	<b>උප එකතුව (මූලධන)</b>	<b>125,000,000</b>	<b>52,040,000</b>	<b>0</b>	<b>177,040,000</b>	<b>115,158,420</b>	<b>61,881,580</b>	<b>4</b>
	<b>මුළු එකතුව</b>	<b>1,701,850,000</b>	<b>97,040,000</b>	<b>0</b>	<b>1,798,890,000</b>	<b>1,685,402,593</b>	<b>113,487,407</b>	<b>4</b>

පිටු අංක 03 සිට 39 දක්වා ඩී.පී.එස්.ජී.-1 සිට ඩී.පී.එස්.ජී.-10 දක්වා වූ ආකෘති පත්‍ර වලින් ඉදිරිපත් කෙරෙන විස්තරාත්මක ගිණුම් තොරතුරු ද, සටහන් අංක (i) සිට (iv) (අ), (ආ) දක්වා වූ අනෙකුත් විස්තර මෙම විසර්ජන ගිණුමෙහිම අන්තර්ගත කොටස් වේ. එබැවින් ඉහත ගිණුමෙහි සඳහන් සාධක, ඊට අදාළ සවිස්තරාත්මක තොරතුරු හා සටහන් වලට අනුකූලව පිළියෙල කර ඇති බවත්, භාණ්ඩාගාර ගිණුම පොත් සමඟ අදාළ ගිණුම සැසඳීම කර ඇති බවත්, ඒවා නිවැරදි බවට තහවුරු වී ඇති බවත් මෙයින් සහතික කරමි.

ප්‍රධාන ගණන්දීමේ නිලධාරී  **ඩී.එම්. එස්. ඩී. ඉදිරිවල**  
 නම : **ඩී.එම්. එස්. ඩී. ඉදිරිවල**  
 තනතුර : **අධ්‍යක්ෂ ජනරාල්**  
 දිනය : **2013.03.29**

ප්‍රධාන ගණකාධිකාරී/ අධ්‍යක්ෂ (මුදල්)  **ඉ.එම්.එම්.එස්.එස්. (මුදල්)**  
 නම : **ඉ.එම්.එම්.එස්.එස්. (මුදල්)**  
 දිනය : **2013.03.29**

## වැඩසටහන් අනුව විසර්ජන ගිණුම - 2012

වියදම් ශීර්ෂ අංකය: 16 අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ/ දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ නම: පාර්ලිමේන්තුව

වැඩසටහන් අංකය හා නාමය : 01 - මෙහෙයුම් කටයුතු

### පුනරාවර්තන හා මූලධන වියදම් සාරාංශය

	(1)	(2)	(3)	(4)	(5)	(6)	පිටු අංකය (අදාළ ඩී.පී.එස්.ඒ ආකෘතියට අනුව )
	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම්	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම්	මු.රෙ 66 සහ 69 අනුව මාරු කිරීම්	මුළු ශුද්ධ වෙන් කිරීම් (1+2+3)	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය / ඉක්මවීම ( 4-5 )	
වියදමෙහි ස්වභාවය ( ඩී.පී.එස්.ඒ ආකෘති යොමුව සමග )	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(අ) පුනරාවර්තන (ඩී.පී.එස්.ඒ. 3)	1,576,850,000	45,000,000	0	1,621,850,000	1,570,244,173	51,605,827	5
(ආ) මූලධන (ඩී.පී.එස්.ඒ. 4)	125,000,000	52,040,000	0	177,040,000	115,158,420	61,881,580	6 - 8
<b>එකතුව</b>	<b>1,701,850,000</b>	<b>97,040,000</b>	<b>0</b>	<b>1,798,890,000</b>	<b>1,685,402,593</b>	<b>113,487,407</b>	

## ව්‍යාපෘති අනුව පුනරාවර්තන වියදම්

වියදම් ශීර්ෂ අංකය : 16 අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම : පාර්ලිමේන්තුව  
 වැඩ සටහන් අංකය හා නාමය : 01 - මෙහෙයුම් කටයුතු

(1)	(2)	(3)	(4)	(5)	(6)
අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම (+/-)	මු.රෙ.රෙ. 69 අනුව මාරු කිරීම (+/-)	මුළු ශුද්ධ වෙන් කිරීම (1+2+3)	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය (4-5)
රු.	රු.	රු.	රු.	රු.	රු.
<b>ව්‍යාපෘති අංකය / නම, පුද්ගලික පඩිනඩි සහ සියළුම ව්‍යාපෘති සඳහා අනෙකුත් වියදම්</b>					
<b>ව්‍යාපෘති අංක: 01 ගරු කළානායකතුමාගේ කාර්යාලය</b>					
පුද්ගල පඩිනඩි	0	0	43,950,000	38,769,368	5,180,632
අනෙකුත් වියදම්	0	-1,777,000	53,423,000	50,101,875	3,321,125
<b>උප එකතුව</b>	<b>0</b>	<b>-1,777,000</b>	<b>97,373,000</b>	<b>88,871,243</b>	<b>8,501,757</b>
<b>ව්‍යාපෘති අංක: 02 සාමාන්‍ය පරිපාලනය</b>					
පුද්ගල පඩිනඩි	0	-2,000,000	531,450,000	524,726,685	6,723,315
අනෙකුත් වියදම්	25,000,000	-3,760,000	353,440,000	334,777,832	18,662,168
<b>උප එකතුව</b>	<b>25,000,000</b>	<b>-5,760,000</b>	<b>884,890,000</b>	<b>859,504,517</b>	<b>25,385,483</b>
<b>ව්‍යාපෘති අංක: 03 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පහසුකම් සැලසීම</b>					
පුද්ගල පඩිනඩි	0	0	100,000,000	90,999,229	9,000,771
අනෙකුත් වියදම්	20,000,000	7,537,000	539,587,000	530,869,184	8,717,816
<b>උප එකතුව</b>	<b>20,000,000</b>	<b>7,537,000</b>	<b>639,587,000</b>	<b>621,868,413</b>	<b>17,718,587</b>
<b>මුළු එකතුව</b>	<b>45,000,000</b>	<b>0</b>	<b>1,621,850,000</b>	<b>1,570,244,173</b>	<b>51,605,827</b>



## ව්‍යාපෘති අනුව මූලධන වියදම්

වියදම් ශීර්ෂ අංකය : 16 අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ / දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම : පාර්ලිමේන්තුව  
 වැඩ සටහන් අංකය හා නාමය : 01 - මෙහෙයුම් කටයුතු  
 ව්‍යාපෘති අංකය හා නාමය : 01 - ගරු කථානායකතුමාගේ කාර්යාලය

වැය වීජය අංකය	අයිතම් අංකය	මූල්‍ය තරණය (සංකේත අංකය)	අයිතම විස්තරය	(1) අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම	(2) මු.රෙ.66, 69 අනුව මාරු කිරීම් පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම්	(3) මුළු ශුද්ධ වෙන් කිරීම (1+2)	(4) මුළු වියදම	(5) ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය / ඉක්මවීම (3-4)
				රු.	රු.	රු.	රු.	රු.
2001		11	මූලධන වත්කම්වල පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම්	1,650,000	0	1,650,000	1,644,629	5,371
2002		11	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	400,000	0	400,000	314,283	85,717
2003		11	යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	2,000,000	0	2,000,000	1,795,298	204,702
2101		11	වාහන	0	48,040,000	48,040,000	48,040,000	0
2102		11	මූලධන වත්කම් අත්පත් කරගැනීම	750,000	0	750,000	201,819	548,181
2103		11	ගෘහභාණ්ඩ සහ කාර්යාල උපකරණ	200,000	0	200,000	76,228	123,772
<b>එකතුව</b>				<b>5,000,000</b>	<b>48,040,000</b>	<b>53,040,000</b>	<b>52,072,257</b>	<b>967,743</b>

## ව්‍යාපෘති අනුව මූලධන වියදම්

වියදම් ශීර්ෂ අංකය : 16 අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ / දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම : පාර්ලිමේන්තුව

වැඩ සටහන් අංකය හා නාමය : 01 - මෙහෙයුම් කටයුතු

ව්‍යාපෘති අංකය හා නාමය : 02 - සාමාන්‍ය පරිපාලනය

වැය වර්ෂ අංකය	අයිතම අංකය	මූල්‍යකරණය (සංකේත අංකය)	අයිතම අංකය	අයිතම විස්තරය	(1)	(2)	(3)	(4)	(5)
					අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම	මු.රෙ.66, 69 අනුව මාරු කිරීම් පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම	මුළු ශුද්ධ වෙන් කිරීම් (1+2)	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය / ඉක්මවීම (3-4)
					රු.	රු.	රු.	රු.	රු.
2001	11			මූලධන වත්කම්වල පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම්	28,000,000	0	28,000,000	18,498,303	9,501,697
2002	11			ගොඩනැගිලි සහ ඉදිකිරීම්	15,000,000	0	15,000,000	11,351,873	3,648,127
2003	11			යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ වාහන	2,500,000	0	2,500,000	625,000	1,875,000
2101	11			මූලධන වත්කම් අත්පත් කරගැනීම වාහන	0	4,000,000	4,000,000	0	4,000,000
2102	11			ගෘහභාණ්ඩ සහ කාර්යාල උපකරණ	10,000,000	0	10,000,000	6,125,258	3,874,742
2103	11			යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	54,000,000	0	54,000,000	24,042,773	29,957,227
2401	11			මානව සම්පත් සංවර්ධනය ඇතුළු වර්ධනය හා ආයතනික සංවර්ධනය	1,000,000	0	1,000,000	540,540	459,460
<b>එකතුව</b>					<b>110,500,000</b>	<b>4,000,000</b>	<b>114,500,000</b>	<b>61,183,747</b>	<b>53,316,253</b>

## ව්‍යාපෘති අනුව මූලධන වියදම්

වියදම් ශීර්ෂ අංකය : **16** අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ / දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම : **පාර්ලිමේන්තුව**  
 වැඩ සටහන් අංකය හා නාමය : **01 - මෙහෙයුම් කටයුතු**  
 ව්‍යාපෘති අංකය හා නාමය : **03 - ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පහසුකම් සැලසීම**

	(1)	(2)	(3)	(4)	(5)
වැය වර්ෂ අංකය	අයිතම අංකය	මූල්‍යකරණය (සංකේත අංකය)	අයිතම විස්තරය	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම	මු.රෙ.66, 69 අනුව මාරු කිරීම පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම
වැය වර්ෂ අංකය	අයිතම අංකය	මූල්‍යකරණය (සංකේත අංකය)	අයිතම විස්තරය	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම	මු.රෙ.66, 69 අනුව මාරු කිරීම පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම
2001	11	11	මූලධන වත්කම්වල පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම	රු.	රු.
			ගොඩනැගිලි සහ ඉදිකිරීම්	4,000,000	0
2102	11	11	මූලධන වත්කම් අත්පත් කරගැනීම	5,000,000	0
2103	11	11	ගෘහභාණ්ඩ සහ කාර්යාල උපකරණ යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	500,000	0
			<b>එකතුව</b>	<b>9,500,000</b>	<b>0</b>
				රු.	රු.
				1,000,000	3,000,000
				902,416	4,097,584
				0	500,000
				<b>1,902,416</b>	<b>7,597,584</b>

**රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම :-**

2012 වසර අවසානයේදී රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් “ බී ” ගිණුමේ අනුමත සීමාවන් හා තරා අගයන් පහත දැක්වේ :-

විස්තර	2012 අනුමත සීමා ( රුපියල් )	2012 තරා අගයන් ( රුපියල් )	
		01601-1	01601-2
වියදම්වල උපරිම සීමා	39,500,000	26,907,810.53	213,213.39
ලැබීමවල අවම සීමා	20,000,000	27,932,045.90	0.00
<b>උපරිම හර ශේෂය</b>	<b>175,000,000</b>	<b>144,082,287.03</b>	

**5.2 කාරක සභා :-**

**5.2.1 උපදේශක කාරක සභා :**

ස්ථාවර නියෝග අංක: 104 යටතේ උපදේශක කාරක සභා ස්ථාපිත කෙරේ. 2012 වසර තුළ දී ගරු මන්ත්‍රීවරුන්ගේ යෝජනා 1084 උපදේශක කාරක සභාවට යොමුකර ඇත. එයට අමතරව අමාත්‍යාංශ වලට අදාලව ඉදිරිපත් කරන වාර්ෂික වාර්තා සහ එක් එක් අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් මෙම කාරක සභා වලදී සලකා බලා නිර්දේශ ඉදිරිපත් කර ඇත. උපදේශක කාරක සභා සංඛ්‍යාව 54 ක් වන අතර පවත්වන ලද උපදේශක කාරක සභා සංඛ්‍යාව 175 කි.

අංකය	උපදේශක කාරක සභාව	පැවැත් වූ රැස්වීම් ගණන
01.	පරිසර කටයුතු	02
02.	යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන කටයුතු	04
03.	බණිජ තෙල් කර්මාන්ත කටයුතු	04
04.	ජල සම්පාදන හා ජලාපවහන කටයුතු	07
05.	සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන කටයුතු	02
06.	පළාත් පාලන හා පළාත් සභා කටයුතු	01
07.	බුද්ධ ශාසන හා ආගමික කටයුතු	02
08.	රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ	02
09.	වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ කටයුතු	01
10.	ආපදා කළමනාකරණ කටයුතු	05
11.	සෞඛ්‍ය කටයුතු	01
12.	පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු	05
13.	කර්මාන්ත හා වාණිජ කටයුතු	04
14.	ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් කටයුතු	04
15.	විදුලිබල හා බලශක්ති කටයුතු	03
16.	ආර්ථික සංවර්ධන කටයුතු	09

අංකය:	උපදේශක කාරක සභාව	පැවැත් වූ රැස්වීම් ගණන
17.	රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන කටයුතු	02
18.	රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු	02
19.	පාර්ලිමේන්තු කටයුතු	04
20.	නැවත පදිංචි කිරීමේ කටයුතු	02
21.	තැපැල් සේවා කටයුතු	02
22.	ජාතික උරුමයන් පිළිබඳ	03
23.	ලමා සංවර්ධන හා කාන්තා කටයුතු	02
24.	අධිකරණ කටයුතු	03
25.	කම්කරු හා කම්කරු සබඳතා කටයුතු	02
26.	අධ්‍යාපන කටයුතු	12
27.	වැවිලි කර්මාන්ත පිළිබඳ	02
28.	ධීවර හා ජලජ සම්පත් සංවර්ධන කටයුතු	03
29.	දේශීය වෛද්‍ය කටයුතු	03
30.	ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා කටයුතු	03
31.	ඉඩම් සහ ඉඩම් සංවර්ධන කටයුතු	02
32.	සමාජ සේවා කටයුතු	06
33.	ක්‍රීඩා කටයුතු	03
34.	කෘෂිකර්ම කටයුතු	04
35.	ප්‍රවාහන කටයුතු	02
36.	සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු	02
37.	තාක්ෂණ හා පර්යේෂණ කටයුතු	01
38.	මුදල් හා ක්‍රම සම්පාදන පිළිබඳ	03
39.	ජනමාධ්‍ය හා ප්‍රචාරණ පිළිබඳ	08
40.	පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන පිළිබඳ	01
41.	රාජ්‍ය ආරක්ෂක හා නාගරික කටයුතු පිළිබඳ	01
42.	වරාය හා මහාමාර්ග කටයුතු	01
43.	උසස් අධ්‍යාපන කටයුතු	04
44.	විදේශ කටයුතු	02
45.	පෞද්ගලික ප්‍රවාහන සේවා කටයුතු	04
46.	විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන කටයුතු	04
47.	පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන කටයුතු	06
48.	සංස්කෘතික හා කලා කටයුතු	04
49.	ගොවිජන සේවා හා වනජීවී කටයුතු	03
50.	මහජන සම්බන්ධතා හා මහජන කටයුතු	03

අංකය:	උපදේශක කාරක සභාව	පැවැත් වූ රැස්වීම් ගණන
51.	විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ කටයුතු	03
52.	එලදායිතා ප්‍රවර්ධන කටයුතු	02
53.	සිවිල් ගුවන් සේවා කටයුතු	03
54.	සුළු අපනයන හෝග ප්‍රවර්ධන කටයුතු	01

**5.2.2 විශේෂ කාර්යයන් සඳහා වූ කාරක සභා :**

**(i) තේරීම් කාරක සභාව :**

තේරීම් කාරක සභාව පත්කරනු ලබන්නේ ස්ථාවර නියෝග අංක: 121 ප්‍රකාරව වේ. 7 වන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ගරු කථානායකතුමාගේ සභාපතිත්වය ඇතිව සාමාජික මන්ත්‍රීන් 17 දෙනෙකුගෙන් සමන්විතව 2010 මැයි මස 04 වැනි දින සිට පත්කරන ලදී.

2012 මාර්තු මස 20 වැනි දින රැස්වූ කාරක සභාව ස්ථාවර නියෝග 129 (ඇ) අනුව මහජන පෙත්සම් කාරක සභාවට සහ උපදේශක කාරක සභා සඳහා නව මන්ත්‍රීවරුන්/ ඇමතිවරුන් 03 දෙනෙක් පත් කිරීමට පියවර ගන්නා ලදී. 2012 වර්ෂය තුළ තේරීම් කාරක සභාව දෙවතාවක් රැස්විය.

**(ii) වරප්‍රසාද පිළිබඳ කාරක සභාව :**

මෙම කාරක සභාව පත්කරනු ලබන්නේ ස්ථාවර නියෝග අංක: 127 ප්‍රකාරව වේ. 7 වන පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව 2010 මැයි මස 04 වැනි දින පත්කරනු ලැබූ අතර එය සාමාජික මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත විය. 2010 ජූලි මස 03 වන දින රැස්වූ කාරක සභාවේ ප්‍රථම රැස්වීමේ දී ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති ලෙස තෝරා පත්කර ගන්නා ලදී.

2012 වසර තුළ වරප්‍රසාද කඩවීම් පිළිබඳ පැමිණිලි 22 ක් කාරක සභාවට ලැබුණු අතර ඒවා දැනට කාරක සභාව මගින් විභාග වෙමින් පවතී.

**(iii) උසස් නිලතල පිළිබඳ කාරක සභාව:**

උසස් නිලතල පිළිබඳ කාරක සභාව ස්ථාවර නියෝග අංක: 128 (අ) යටතේ පිහිටුවා ඇත. මෙම කාරක සභාව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ගරු රත්නසිරි වික්‍රමනායක මහතාගේ සභාපතිත්වය යටතේ ක්‍රියාත්මක විය. අමාත්‍යාංශ ලේකම්වරුන්ද, සංස්ථා සහ මණ්ඩලවල සභාපතිවරුන්ද, විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන්ද වශයෙන් වූ උසස් නිලතල සඳහා පත්කළ සහ නම් කළ අයගේ යෝග්‍යතාවය පරීක්ෂාකර එවැනි පුද්ගලයින් සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කාරක සභාවේ කාර්ය භාරය වේ.

2012 වසර තුළ උසස් නිලතල පිළිබඳ කාරක සභාව රැස්වීම් වාර 11 ක් පවත්වා ඇති අතර එහිදී තනාපතිවරු 05 දෙනෙක්ද, අමාත්‍යාංශ ලේකම්වරු 17 දෙනෙක්ද, සභාපතිවරු 24 දෙනෙක්ද කාරක සභාව ඉදිරියට කැඳවන ලද අතර ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කර ඇත. මීට අමතරව, වර්ෂ 5ක කාලය තුළ තනතුරු සඳහා සුදුසුකම් පරීක්ෂා කර බලා අපේක්ෂකයන් කාරක සභාවට නොකැඳවීමේ කාරක සභා තීරණය මත තනාපතිවරු 05ක්ද, සංස්ථා සභාපතිවරු 04 දෙනෙක්ද, අමාත්‍යාංශ ලේකම්වරු 04 දෙනෙක්ද තනතුරු දැරීමට සුදුසු බවට කාරක සභාව ඉදිරියට කැඳවීමකින් තොරව අනුමත කර නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

**(iv) ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව:**

ස්ථාවර නියෝග අංක: 123 යටතේ පිහිටුවා ඇති මෙම කාරක සභාව ගරු කථානායකතුමාගේ සභාපතිත්වය යටතේ ක්‍රියාත්මක විය. ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව 2012 වසර තුළ රැස්වීම් වාර පවත්වා නැත.

**(v) රාජ්‍ය ගිණුම් කාරක සභාව :**

රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් 2012 වර්ෂය සඳහා විගණන වාර්තා ජේද, අතිරික්ත, අනනුකූලතා සහ වෙනත් සම්බන්ධිත කටයුතු පදනම් කර ගනිමින් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු 48 ක් විමර්ශනය කර ඇත. එම විමර්ශනයන්ගෙන් අනාවරණය කරගත් සොයාගැනීම් පදනම් කර ගනිමින් ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වාර්තාවක් සකස් කරමින් පවතී.

අංක:	ආයතනයේ නම	පරීක්ෂා කළ දිනය
01.	ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය	17.01.2012
02.	දේශීය ආදායම් දෙපාර්තමේන්තුව	18.01.2012
03.	ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය	19.01.2012
04.	සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව	19.01.2012
05.	පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය	08.02.2012
06.	දේශීය ආදායම් දෙපාර්තමේන්තුව	09.02.2012
07.	අධිකරණ සේවා කොමිෂන් සභාව	21.02.2012
08.	මැතිවරණ දෙපාර්තමේන්තුව	21.02.2012
09.	විදේශ කටයුතු අමාත්‍යාංශය	22.02.2012
10.	තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය	22.02.2012
11.	තැපැල් දෙපාර්තමේන්තුව	22.02.2012
12.	රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව	23.02.2012
13.	පශු සම්පත් සහ ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය	06.03.2012
14.	ශ්‍රී ලංකා යුද හමුදාව	08.03.2012
15.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය-මහනුවර	22.03.2012
16.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය-කෑගල්ල	22.03.2012
17.	ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය	03.04.2012
18.	කම්කරු සහ කම්කරු සම්බන්ධතා අමාත්‍යාංශය	04.04.2012
19.	උසස් අධ්‍යාපන අමාත්‍යාංශය	08.05.2012
20.	ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව	09.05.2012
21.	වෙළඳ තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව	10.05.2012
22.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය-මාතලේ සහ රත්නපුර	22.05.2012
23.	බෞද්ධ කටයුතු අමාත්‍යාංශය	23.05.2012
24.	ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය	24.05.2012
25.	සමුපාකාර වෘත්තීයයන්ගේ කොමිෂන් සභාව	05.06.2012
26.	මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය	06.06.2012
27.	ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව	07.06.2012
28.	ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව	19.06.2012
29.	රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව	20.06.2012
30.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය-කුරුණෑගල සහ අනුරාධපුර	21.06.2012
31.	විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය	04.07.2012
32.	අධිකරණ අමාත්‍යාංශය	05.07.2012
33.	සමාජ සේවා දෙපාර්තමේන්තුව	17.07.2012
34.	සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව	18.07.2012
35.	විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව	19.07.2012
36.	කෘෂිකර්ම දෙපාර්තමේන්තුව	09.08.2012
37.	විදුලිබල සහ බලශක්ති දෙපාර්තමේන්තුව	21.08.2012
38.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය-කළුතර	22.08.2012

අංකය:	කමිටු රැස්වීම	දිනය
39.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය-මාතර	22.08.2012
40.	හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කැඳවීම	18.09.2012
41.	අධිකරණ සේවා කොමිෂන් සභාව	18.09.2012
42.	රජයේ කර්මාන්තශාලාව	20.09.2012
43.	සමාජ සේවා අමාත්‍යාංශය	09.10.2012
44.	අධ්‍යාපන දෙපාර්තමේන්තුව	11.10.2012
45.	වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව	23.10.2012
46.	ආයුර්වේද දෙපාර්තමේන්තුව	24.10.2012
47.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය-හම්බන්තොට	25.10.2012
48.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය-බදුල්ල	25.10.2012

**(vi) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව :**

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් එහි අනු කාරක සභා 3හි සහයෝගය ඇතිව 2012 වර්ෂය තුළ පොදු ව්‍යාපාර 196ක් විමර්ශනය කරන ලදී. එනම්, ප්‍රධාන කමිටුව විසින් ආයතන 60ක්ද අනුකාරක සභාව I, අනුකාරක සභාව II සහ අනුකාරක සභාව III විසින් පිළිවෙලින් ආයතන 57, 33 සහ 46ක් ද වශයෙනි.

විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට යොමු කරන ලද විගණන වාර්තා ජේද වලට පමණක් සීමා නොවූ කමිටුව වර්තමාන තත්ත්වයන් සහ නිරන්තර සමාජ සාකච්ඡාවට ලක් වූ විවාදාත්මක කාරණා සම්බන්ධයෙන්ද විමර්ශනය කරන ලදී.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් එයට පැවරූ වැඩකටයුතු සාර්ථක ලෙස නිමකර ප්‍රධාන කමිටුව විසින් විමර්ශනය කරන ලද පොදු ව්‍යාපාර 32ක් පිළිබඳව වූ අතුරු වාර්තාව 2012 ඔක්තෝබර් මස 25 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

**ප්‍රධාන කමිටුව විසින් විමර්ශනය කරන ලද ආයතන ලැයිස්තුව**

අංකය:	කමිටු රැස්වීම	දිනය
01. *	ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය	21.02.2012
02.	ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය	22.02.2012
03.	ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව	23.02.2012
04.	උඩරට සංවර්ධන අධිකාරිය	23.03.2012
05.	ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය	30.03.2012
06.	ආයුර්වේද වෛද්‍ය සභාව	04.04.2012
07.	ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව	09.05.2012
08.	ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය	10.05.2012
*	ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය	29.05.2012
09.	කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය	23.05.2012
10.	සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය	24.05.2012
11.	ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලය	25.05.2012
12.	වැඩිහිටියන් සඳහා වන ජාතික සභාව	05.06.2012
13.	සමෘද්ධි අධිකාරිය	06.06.2012



14.	ශ්‍රී ලංකා ජර්මානු කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය	07.06.2012
15.	අපනයන සංවර්ධන මණ්ඩලය	08.06.2012
16.	ශ්‍රී ලංකා තේ මණ්ඩලය	19.06.2012
17.	පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ අයතනය	20.06.2012
18.	ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය	21.06.2012
19.	ලංකා ධීවර සංස්ථාව	22.06.2012
20.	විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව	04.07.2012
21.	ජාතික ආපදා කළමනාකරණ ආයතනය	05.07.2012
22.	මහ බැංකුව	06.07.2012
23.	රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව	17.07.2012
24.	ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව	18.07.2012
25.	සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව	07.08.2012
26.	නාගරික සංවර්ධන ආයතනය	08.08.2012
27.	හෝමියෝපති වෛද්‍ය සභාව	09.08.2012
28.	මහජන බැංකුව	10.08.2012
29.	ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව	22.08.2012
30.	ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිත අධීක්ෂණ මණ්ඩලය	19.09.2012
31.	ජල සම්පත් මණ්ඩලය	20.09.2012
32.	ශ්‍රී ජයවර්ධනපුර රෝහල් මණ්ඩලය	21.09.2012
33.	පරමාණුක බලශක්ති අධිකාරිය	09.10.2012
34.	රාජ්‍ය දැව සංස්ථාව	10.10.2012
35.	ජාතික ඉතිරිකිරීමේ බැංකුව	11.10.2012
36.	සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම	12.10.2012
37.	මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය	23.10.2012
38.	සේවක අර්ථසාධක අරමුදල	24.10.2012
39.	ජාතික ලොතරැයි මණ්ඩලය	25.10.2012
40.	ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය	12.11.2012
41.	ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය	14.11.2012
42.	ශ්‍රී ලංකා වරාය අධිකාරිය	15.11.2012
43.	ලංකා බණිජතෙල් සංස්ථාව	16.11.2012
44.	ලංකා විදුලිබල මණ්ඩලය	19.11.2012
45.	ලංකා නැව් සංස්ථාව	20.11.2012
46.	මාර්ග සංවර්ධන අධිකාරිය	20.11.2012
47.	ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය	21.11.2012
48.	ශ්‍රී ලංකා ඉඩම් ගොඩනිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව	21.11.2012
49.	ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	22.11.2012
50.	ලංකා බැංකුව	22.11.2012
51.	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	23.11.2012
52.	රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව	23.11.2012
53.	මිහින් ලංකා සමාගම	26.11.2012
54.	ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව	26.11.2012

55.	එවිච්චි සි බැංකුව	28.11.2012
56.	ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඩ ගුවන්විදුලිය	04.12.2012
57.	ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය	04.12.2012
58.	ලංකා සතොස	05.12.2012
59.	සංවර්ධන ලෝකරැසි මණ්ඩලය	07.12.2012
60.	ජනතා වතු සංවර්ධන මණ්ඩලය	07.12.2012

**(vii) මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව :**

2012 වර්ෂයට කාරක සභාවේ පළමු රැස්වීම 2012 ජනවාරි 17 වැනි දින පවත්වා ඇති අතර මුළු වර්ෂය තුළ රැස්වීම් වාර 41 ක්ද විශේෂ කාරක සභා රැස්වීම් වාර 03 ක්ද පවත්වා ඇත. 2012 වර්ෂය තුළ දී මහජන පෙත්සම් කාරක සභාව විසින් සිදුකරන ලද කාර්යයන් සාරාංශයක් ලෙස පහත දැක්වේ.

2012 වර්ෂය තුළ කාරක සභාවට ලැබී ඇති පෙත්සම් ගණන	-	828
විවිධ හේතූන් මත කාරක සභාව විසින් භාර නොගත් පෙත්සම් ගණන	-	349
2012 වර්ෂය තුළ කටයුතු ආරම්භ කර ඇති පෙත්සම් ගණන	-	418
ගරු කටානයක තුළින් අනුමැතියට යොමුකර ඇති පෙත්සම් ගණන	-	588
(2011 වර්ෂය තුළ ලැබුණු පෙත්සම්ද 2012 වර්ෂයේ මුල් භාගයේදී ගරු කටානයක තුළින් අනුමැතියට යවා ඇත)		
<u>ගරු කටානයක තුළින් අනුමැතියෙන් පසු -</u>		
අමාත්‍යාංශ වාර්තා ලබා ගැනීම පිණිස යොමු කර ඇති පෙත්සම් ගණන	-	735
ඔම්බුඩ්ස්මන් වෙත ඉදිරිපත් කර ඇති පෙත්සම් ගණන	-	30
කාරක සභාව විසින් සලකා බලා ඇති පෙත්සම් ගණන	-	491
සහන ලබා දී ඇති පෙත්සම් ගණන	-	25
අවසන් කර ඇති පෙත්සම් ගණන	-	234

එමෙන්ම 2010.04.22 දින සිට මේ දක්වා කාල සීමාවට අදාළව (7 වන පාර්ලිමේන්තුවේ පළමු වන සැසිවාරයට අදාළව) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 128(5) යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු කාරක සභා වාර්තාව දැනට පිළියෙල කරමින් පවතින අතර එය 2013 වර්ෂය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉලක්ක කර ඇත.

**5.2.3 විශේෂ කාරක සභා :**

**(i) සිසුයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා වන විශේෂ කාරක සභාව :**

07 වන පාර්ලිමේන්තුවේ මෙම කාරක සභාවේ සභාපති ලෙස ගරු පී. දයාරත්න මහතා කටයුතු කරයි. 2012 වසර තුළ මෙම කාරක සභාවේ රැස්වීම් වාර 03 ක් පවත්වන ලදී.

**(ii) 2013 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ කාරක සභාව :**

පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව 2013 වසරේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශ 22 ක් සහ විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලයේ අමාත්‍යාංශ 10ක් පිළිබඳ වැය ශීර්ෂයන් සාකච්ඡා කිරීම සඳහා 2012 නොවැම්බර් මස 06 වැනි දින සභානායක ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කාරක සභාවක් ස්ථාපිත කරන ලදී.

මෙවර අයවැය ඇස්තමේන්තු කාරක සභා අවස්ථාවේ වැඩ සටහන සඳහා වෙන් කර තිබූ දින ගණන දින 16ක් පමණක් වූ නිසා සහ ඒ අනුව එක් අමාත්‍යාංශයක වැය ශීර්ෂය සාකච්ඡා කිරීමට වෙන් කර තිබූ කාලය පැය 02ක පමණ කාල සීමාවක් වන හෙයින් ද, 2012.11.20 සිට 2012.11.26 දින දක්වා වූ කාල පරිච්ඡේදය තුළ රැස්වී සාකච්ඡා කිරීම මෙම කාරක සභාවේ අරමුණ විය.

මෙම කාරක සභාවේ රැස්වීම් වාර 07 ක් පවත්වා ඇති අතර කාරක සභාවේ වාර්තාව 2012 දෙසැම්බර් මස 04 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. සාකච්ඡාවට බඳුන් වූ අමාත්‍යාංශයන් පහත පරිදි වේ.

1. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය.
2. විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලය.
3. සුළු අපනයන හෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය.
4. පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය.
5. රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය.
6. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය.
7. නැපැල්සේවා අමාත්‍යාංශය.
8. කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය.
9. සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය.
10. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය.
11. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය.
12. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන කටයුතු අමාත්‍යාංශය.
13. මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය.
14. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය.
15. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය.
16. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය.
17. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය.
18. සමාජ සේවා අමාත්‍යාංශය.
19. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය.
20. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය.
21. පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය.
22. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය.
23. එලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශය.

(iii) පාර්ලිමේන්තුවේ සංවරය, විනය, සම්ප්‍රදායන් සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා වන විශේෂ කාරක සභාව

සාමාජික මන්ත්‍රීවරු 07 දෙනෙකුගෙන් සමන්විත වන උක්ත කාරක සභාවේ සභාපති ලෙස ගරු ඩීවී ගුණසේකර මහතා කටයුතු කරයි. 2012 මාර්තු මස 06 වන දින කාරක සභාවේ ප්‍රථම රැස්වීම පවත්වන ලද අතර 2012 වර්ෂය තුළ රැස්වීම් වාර 09ක් පවත්වන ලදී.

(iv) ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාර ධුරයෙන් අග්‍ර විනිශ්චයකාර ගරු (ආචාර්ය) ශීරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව ප්‍රකාර අතිගරු ජනාධිපතිතුමා වෙත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීම පිණිස අදාළ චෝදනා විභාග කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කරන ලද විශේෂ කාරක සභාව

2012 නොවැම්බර් මස 14 වන දින ගරු කථානායකතුමා විසින් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් උක්ත කාරක සභාව පත් කරනු ලැබූ අතර එය සාමාජික මන්ත්‍රීවරු 10 දෙනෙකුගෙන් සමන්විත විය. 2012 නොවැම්බර් මස 14 වන දින කාරක සභාවේ ප්‍රථම රැස්වීම පවත්වන ලදී. ඉන්පසු මෙම කාරක සභාවේ රැස්වීම් 08 ක් පවත්වන ලදී. 2012 දෙසැම්බර් මස 08 වන දින මෙහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

**5.3 පනත් කෙටුම්පත් කාර්යාංශය :**

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධානවලට අනුව, පහත සඳහන් අවස්ථාවලදී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රයෙන්ම සකස් කිරීම, සැසඳීම සහ ඒ හා සම්බන්ධ සහ ඊට ආනුෂංගික කටයුතු සහ මෙම කාර්යාංශය මගින් 2012 වර්ෂය තුළ දී සිදුකරන ලදී.

\* 2012 වර්ෂය තුළ දී පනත් කෙටුම්පත් ගැසට් පත්‍රිකා 57 ක් (රජයේ පනත් කෙටුම්පත් 13 ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් 44 ක්) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එම සංඛ්‍යාවෙන් 23 ක් (රජයේ පනත් කෙටුම්පත් 15 ක් සහ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනත් කෙටුම්පත් 08 ක් ) නීති බවට පත්විය.

(2012 වසරේ පනත් ලේඛනය සඳහා කරුණාකර ඇමුණුම 02 බලන්න.)

\* 2012 වසර තුළදී ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ රැස්වීම් 02 ක් පවත්වා ඇති අතර එම කාරක සභා මගින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් 06 සලකා බලා ඇත.

උකින් කටයුතු වලට අමතරව පහත සඳහන් කටයුතු ද 2012 වර්ෂය තුළ දී පනත් කෙටුම්පත් කාර්යාංශය මගින් ඉටුකර ඇත.

- අ) 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල සහ දමිළ භාෂා වලින් මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් කිරීම.
- ආ) පරිගණකගත කරන ලද ව්‍යවස්ථාදායක සේවා තොරතුරු පද්ධතිය මහජනතාවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට වැඩි දියුණු කිරීමට අවශ්‍ය මූලික පියවර ගැනීම.
- ඇ) පනත් කෙටුම්පත් වලට අදාළව ව්‍යවස්ථාදායක තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීම.
- ඈ) මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ, පළාත් සභා සහ විවිධ ආයතනයන්ගේ ඉල්ලීම් මත පනත් කෙටුම්පත්/පනත් පිළිබඳව සහ ඒවා සම්මත කිරීමේ ක්‍රියාදාමයන්ට අදාළව තොරතුරු ලබාදීම.

#### 5.4 සභාලේඛන කාර්යාංශය :

\* 2012 වර්ෂය තුළ දී පාර්ලිමේන්තු රැස්වීම් 85 ක් පවත්වා ඇත. පාර්ලිමේන්තු රැස්වීම්වලට අදාළව පහත සඳහන් ක්‍රියාකාරකම් ද සිදු කර ඇත :-

- i) පාර්ලිමේන්තු රැස්වීම් 85 ක් සඳහා ප්‍රතිශෝධිත මුද්‍රණයක්ද සමඟින් න්‍යාය පත්‍ර 86ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රයෙන්ම කාර්යාලය තුළදීම පිටු සකස් කොට මුද්‍රණය සඳහා යැවීමටත්, ඒවා දේශීය අධිවේගී තැපැල් සේවය මගින් ගරු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අදාළ වෙනත් ආයතන ප්‍රධානීන් වෙත යැවීමටත්, සභා ගර්භය තුළ බෙදා හැරීමටත් කටයුතු කරන ලදී.
- ii) එසේම 2012 වර්ෂය තුළදී පාර්ලිමේන්තු රැස්වීම්වලට අදාළ කාර්ය සටහන්, න්‍යාය පුස්තක 02 ක් හා අනුබද්ධිත පරිපූරක 21 ක් ද භාෂා ත්‍රයෙන්ම සකස් කර මුද්‍රණය සඳහා යැවීමට සහ අදාළ අංශ වෙත ලබාදීමටත් කටයුතු කරන ලදී.
- iii) අමාත්‍යාංශවලින් එවනු ලැබූ, විවිධ ආයතනවලට අදාළ වාර්ෂික වාර්තා 262 ක් , කාර්යසාධන වාර්තා 94 ක්, විගණකාධිපතිවරයාගේ වාර්තා ඇතුළු වෙනත් විවිධ වාර්තා හා ලිපි ලේඛණ 57 සහ රජයේ රෙගුලාසි සහ නියමයන් අඩංගු යෝජනා 55 ක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
- iv) වාචික/වාචික නොවන පිළිතුරු අපේක්ෂා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් භාර දුන් ප්‍රශ්න 1191 ක් සංස්කරණය කර, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය කරවා න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලදී. ඉන් 2012 වසරේදී අසන ලද ප්‍රශ්න 233 කට සහ පසුගිය වසරේදී (2011දී) කල්ගත් ප්‍රශ්න 277 කටද පිළිතුරු ලබාදී ඇත.
- v) ගරු මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තු ප්‍රශ්න සම්බන්ධයෙන් සකස් කරන ලද පරිගණක වැඩසටහනට නියමිත තොරතුරු ඇතුළත් කරමින් දිනපතා යාවත්කාලීන කර ඇත.
- vi) ගරු මන්ත්‍රීවරුන්ගෙන් ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනා 19 ක් සහ දින නියමයක් නොමැති යෝජනා 05 ක් භාරගෙන ඒවා සංස්කරණය කර සහ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය කර න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලදී.
- vii) පක්ෂ නායක රැස්වීම් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම් 24 ක් කැඳවා, ඒවායේ වාර්තා භාෂා ත්‍රයෙන්ම නිකුත් කරන ලදී.
- viii) පාර්ලිමේන්තු රැස්වීම් දිනයන් සඳහා අතිගරු ජනාධිපතිතුමාගෙන් ලත් සංදේශ 12 ක්ද, ගරු කලානායකතුමාගේ නිවේදන 77 ක් ද, රජයේ පනත් කෙටුම්පත් 12 ක් ද ඇතුළු, පනත් කෙටුම්පත් 53 ක් ද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සහ ගරු අමාත්‍යවරුන්ගෙන් ලිපිලේඛන ඉදිරිපත්කිරීම් ආදිය ද ඇතුළත් පාර්ලිමේන්තුවේ දිනපතා වැඩපිළිවෙල සකස් කර රැස්වීම් පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කරන ලදී.

**5.5 අනෙකුත් ආයතනික අංශයන් මගින් සැපයූ දායකත්වය සැකෙවින් :**

**1) වෙනුධාරී දෙපාර්තමේන්තුව :**

- i) ගරු කථානායකතුමාගේ හා පාර්ලිමේන්තු මහ ලේකම් ගේ නියමය මත, පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි පාසැල් දරුවන්ට, ශිෂ්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම් වලට, යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම්, වැඩිහිටි සංවිධාන, ගරු මැති ඇමතිවරුන්ගේ විශේෂ ඉල්ලීම් මත අදාළ කණ්ඩායම් වලට ද, රූපවාහිනී යන්ත්‍ර උපයෝගී කරගනිමින් විශේෂ වූ දේශන, කණ්ඩායම් 97 ක් සඳහා සිදුකරන ලදී. ඊට අමතරව පහත සඳහන් කාර්යයන් ඉටුකරන ලදී.
  - \* විශේෂ ආගමික උත්සව සංවිධානය කිරීම.
  - \* විදේශීය දූත කණ්ඩායම් සහ විදේශීය පාර්ලිමේන්තුවල නියෝජිත පිරිස් පැමිණෙන අවස්ථාවන්හි දී අදාළ උත්සව කටයුතු සංවිධානය.
  - \* විදේශ සම්බන්ධතා හා සන්ධාන කාර්යාලය මගින් සංවිධානය කරන ලද උත්සව හා වැඩමුළු සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදීම.
  - \* පාර්ලිමේන්තුව අවට ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක නිරවුල් සහතික ලබාදීම.
- ii) 2012 වර්ෂයේ දී රාජකාරි සඳහා සහ පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණි නිලධාරීන්ට/ අමුත්තන්ට නිකුත් කළ අවසර පත්‍ර පිළිබඳ තොරතුරු කිහිපයක් පහත පරිදි වේ:-

විස්තරය	සංඛ්‍යාව
රජයේ නිලධාරීන්ගේ අවසර පත්‍ර	200
රජයේ නිලධාරීන්ගේ මැදිරි අවසර පත්‍ර	236
පුවත්පත් වාර්තාකරුවන්ගේ අවසර පත්‍ර	126
නිකුත්කළ මුළු ගැලරි අවසර පත්‍ර	15,614
පාර්ලිමේන්තුව/ රැස්වීම් නැරඹීම සඳහා නිකුත් කළ කණ්ඩායම් අවසර පත්‍ර	2,609
කණ්ඩායම් වශයෙන් පැමිණි පාසැල් ළමුන් සංඛ්‍යාව ( මාසිකව දළ වශයෙන් )	180,236 15,010

**2) හැන්සාඩ් දෙපාර්තමේන්තුව :**

- \* 2012 වර්ෂය තුළ දී පාර්ලිමේන්තු රැස්වීම් දින 85 ක් හැන්සාඩ් වාර්තාකරණයෙන් ආවරණය කරන ලදී.
- \* වර්ෂය තුළ පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳය, ස්ථාවර කාරක සභා, උපදේශක කාරක සභා (විශේෂ), සහ සියළු විශේෂ කාරක සභාවන්හි (රිය අනතුරු, පාර්ලිමේන්තුව, අග්‍රවිනිශ්චයකාර සහ අයවැය ඇස්තමේන්තු) රැස්වීම් වාර 182 ක් පමණ වාර්තා කිරීමෙන් ආවරණය කරන ලදී.
- \* අනාගත විමර්ශන කටයුතු සඳහා සෑම පාර්ලිමේන්තු විවාදයකම කාල වාර්තා අඩංගු, පාර්ලිමේන්තු රැස්වීම් සම්බන්ධ අඛණ්ඩ සුවිගත කිරීමක් සහ වර්ගීකරණය කරන ලද විෂය රෙජිස්ටරයන් පවත්වාගෙන යාම.
- \* පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ සහ සියළු කාරක සභා පිළිබඳ ශ්‍රව්‍ය පටිගත කිරීම් පවත්වාගෙන යාම.
- \* පාර්ලිමේන්තු රැස්වීම් ඇතුළත් සංයුක්ත තැටි නිකුත් කිරීම සඳහා අවශ්‍ය නිෂ්කාෂණ වාර්තා ලබාදීම.

**3) පාර්ලිමේන්තු කථා පරිවර්තක කාර්යාලය :**

- \* 2012 වර්ෂය තුළ පවත්වන ලද පාර්ලිමේන්තු රැස්වීම් වාර 85 ක් සහ විවිධ කාරක සභා රැස්වීම් වලදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කරන ලද කථාවල සිංහල / දෙමළ / ඉංග්‍රීසි සමගාමී කථා පරිවර්තනයන් සිදු කරන ලදී.
- \* වර්ෂය තුළ දී “වාචික පිළිතුරු සඳහා ප්‍රශ්න” 1411 ක් අනෙකුත් භාෂාවන් 02 ට පරිවර්තනය කිරීමට කටයුතු කර ඇති අතර ඊට අමතරව පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනා, පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා, පාර්ලිමේන්තු කාරක සභා වාර්තා, විගණන ඡේද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තා සහ විශේෂ කාරක සභා වාර්තා භාෂා 03 ට ම පරිවර්තනයන් සිදුකිරීමට පියවර ගන්නා ලදී.

- \* තවද, මහජන පෙත්සම් කාරක සභාවෙන් එවන ලද පෙත්සම් සාරාංශ (සිංහල) 545 ක් දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලදී.
- \* වර්ෂය තුළ දී පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි නිලධාරීන් / විදේශීය අමුත්තන් සහ පාසැල් ළමුන් සඳහා අවශ්‍ය අවස්ථාවන්හි දී විස්තර කථනයන් සලසන ලදී.

**4) පාර්ලිමේන්තු පුස්තකාලය :**

2012 වර්ෂය තුළ දී ගරු අගමැතිතුමා, ගරු කථානායකතුමා, ගරු ඇමතිතුමන්ලා සහ ගරු විපක්ෂ නායකතුමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ විවිධ වූ තොරතුරු අවශ්‍යතා රාශියක් ඉටුකර දීමට පාර්ලිමේන්තු පුස්තකාලය කටයුතු කරන ලදී.

සිදුකරන ලද කාර්යභාරයන් පහත පරිදි වේ;

- \* පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදුකරන ලද කථා, ප්‍රශ්න, මහජන ගැටළු පිළිබඳ කාරණා සහ කල්තැබීමේ විවාද සඳහා පනත් කෙටුම්පත් පිළිබඳ පසුබිම් සටහන්, තාක්ෂණික සහ පර්යේෂණ වාර්තා ඇතුළත් තොරතුරු පැකේජ ආසන්න වශයෙන් 1250 ක් පමණ සපයා දී ඇත.
- \* පාර්ලිමේන්තු කාරක සභා, විදේශීය වාරිකා, පොදු රැස්වීම් සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලැබූ දේශපාලන විවාද, යනාදිය සඳහා අවශ්‍ය වූ විවිධ තොරතුරු අවශ්‍යතා 425 ක් පමණ සපයා දෙන ලදී.
- \* ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමර්ශනය හා පරිහරණය පිණිස පහත සඳහන් පුස්තකාල සම්පත් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රයෙන්ම 2012 වර්ෂයේ දී පුස්තකාල එකතුවට එක්කර ගන්නා ලදී.  
පොත්පත් - 535 / පුවත්පත් - 40 / දේශීය හා විදේශීය සභරා - 20
- \* වර්තමානයේ අවධානය යොමු වී ඇති විවිධ විෂයයන් යටතේ පුස්තකාලයෙහි පවතින වැදගත් සහ දුලබ ලේඛන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා පරිගණක ගත කරන ලදී.
- \* ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු අවශ්‍යතාවයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේ, අමාත්‍යාංශයන්හි, රාජ්‍ය දෙපාර්තමේන්තු වල සහ මහජනතාවගේ තොරතුරු අවශ්‍යතා 250 ක් පමණ සපයා දීමට කටයුතු කර ඇත.

**5) ආයතන / මන්ත්‍රී සේවා කාර්යාංශයන් :**

- i. 2012 වර්ෂය තුළ දී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 34 දෙනෙක් විදේශ රටවල පවත්වන ලද විවිධ පුහුණු හා අධ්‍යාපනික වැඩසටහන් සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගී වී ඇති අතර ඇතැම් නිලධාරීන් සඳහා විවිධ විදේශීය ආයතනවල මූල්‍යමය අනුග්‍රහකත්වය මත ශිෂ්‍යත්ව පිරිනමන ලදී.
- ii. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ( SLIDA ), නෙට් ඇසිස්ට් ජාත්‍යන්තර සමාගම, රාජ්‍ය ගිණුම්කරණ සහ මූල්‍ය ආයතනය සහ ඉදිකිරීම් පුහුණු සහ සංවර්ධන ආයතනය (ICTAD), විසින් මෙහෙයවනු ලබන විවිධ දේශීය පුහුණු පාඨමාලාවන්ට සහ වැඩමුළු වලට සහභාගීවීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විවිධ තනතුරු වලට අදාළව නිලධාරීන් 55 දෙනෙකුට අවස්ථාව සලසා දෙන ලදී.
- iii. 2012 වර්ෂයේ දී කාර්ය මණ්ඩලයේ ශ්‍රම සිද්ධිය උදෙසා විවිධ විෂයයන්ට අදාළව ප්‍රසිද්ධ දේශන, වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් 03 ක් පැවැත්වීමට පියවර ගන්නා ලදී.
- iv. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වශයෙන් තම ධුරයන්හි කටයුතු ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය අනුමත පහසුකම් සහ සේවාවන් පාර්ලිමේන්තුවේ අදාළ අංශ සහ අනෙකුත් බාහිර අංශ මගින් යථා පරිදි සැපයෙන බවට වගබලා ගැනීම මන්ත්‍රී සේවා අංශයෙන් ප්‍රධාන වශයෙන් සිදු කරන ලදී.

**6) විදේශ සබඳතා සහ සන්ධාන කාර්යාංශය :**

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ සාර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය යන සංගම් වලට අදාළ සියළුම කාර්යයන් සහ සේවාවන් ඉටු කරන ලදී.

- \* උක්ත සංගම් මගින් පවත්වන ලද සම්මේලන, වැඩ මුළු, සංචාර, රැස්වීම්, අධ්‍යයන වාරිකා සහ සම්මන්ත්‍රණ ( 26 ක් ) සඳහා සහභාගීවීමට; ගරු කථානායකතුමාට, ගරු නියෝජ්‍ය කථානායකතුමාට, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමාට, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට, පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමාට, නියෝජ්‍ය මහ ලේකම්තුමාට සහ සහකාර මහ ලේකම්තුමාට අවස්ථාව සලසා දෙන ලදී.
- \* 58 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනය 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අදාළ කටයුතු සිදුකිරීම.
- \* ගරු කථානායකතුමා, නියෝජ්‍ය කථානායකතුමා සහ නියෝජ්‍ය කාරක සභාපතිතුමා හමුවීමට පැමිණි විවිධ රාජ්‍ය නියෝජිත කණ්ඩායම් වලට අදාළ සන්ධාන සහ මාධ්‍ය කටයුතු.

**7) තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව :**

2012 වර්ෂයේදී තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් අතරින් තොරතුරු තාක්ෂණික උපකරණ බෙදාහැරීම සහ නඩත්තුව, මෘදුකාංග සංවර්ධනය, තෝරාගත් ක්ෂේත්‍රයන්හි ශක්‍යතා අධ්‍යයන සිදුකිරීම, පාර්ලිමේන්තු ජාලයෙහි යටිතල ව්‍යුහය නඩත්තු කිරීම සහ උසස් කිරීම, ඊ-මේල් සහ සක්‍රිය ඩිජිටල් සේවාව උත්ශ්‍රේණිගත කිරීම, පාර්ලිමේන්තු වෙබ් අඩවිය පිළිසකර කිරීම සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ප්‍රධාන වේ.

2012 මීට අමතරව ‘i-Parliament’ ජාලයට නව මොඩියුල සහ ක්‍රියාකාරීත්වයන් එක් කරන ලද අතර ප්‍රවේශ කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ මූලික පියවර ආරම්භ කර ඇත.





<p style="text-align: center;"><b>ශ්‍රී ලංකාවේ පනත්</b> <b>2012</b> <b>පනත් කෙටුම්පත් කාර්යාලය - පාර්ලිමේන්තුව</b></p>			
පනත් අංකය	නම	පනත් කෙටුම්පත් අංකය	සහතිකය සටහන් කළ දිනය
01/2012	රාමක්‍රිෂ්ණ සාරදා දූත මෙහෙවර (ලංකා ශාඛාව) (සංස්ථාගත කිරීමේ)	29	2012-01-17
02/2012	සේවක අර්ථසාධක අරමුදලේ (සංශෝධන)	73	2012-02-09
03/2012	ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (සංශෝධන)	137	2012-02-15
04/2012	බදු අභියාචනා කොමිෂන් සභාව (සංශෝධන)	142	2012-02-15
05/2012	සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය (සංස්ථාගත කිරීමේ)	01	2012-02-21
06/2012	මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (කොළඹ ශාඛාව) (සංස්ථාගත කිරීමේ)	18	2012-03-08
07/2012	එකතු කළ අගය මත බදු (සංශෝධන)	158	2012-03-30
08/2012	දේශීය ආදායම් (සංශෝධන)	159	2012-03-30
09/2012	ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)	160	2012-03-30
10/2012	වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන)	161	2012-03-30
11/2012	ආර්ථික සේවා ගාස්තු (සංශෝධන)	162	2012-03-30
12/2012	මුදලේ	163	2012-03-30
13/2012	රාජ්‍ය ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය (සංශෝධන)	129	2012-05-04
14/2012	ටී.බී. ඒකනායක පදනම (සංස්ථාගත කිරීමේ)	31	2012-05-06
15/2012	බුද්ධග්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල (සංශෝධන)	174	2012-07-11
16/2012	බලන බුද්ධ ප්‍රතිමා නිර්මාණ සංවිධානය (සංස්ථාගත කිරීමේ)	35	2012-08-06
17/2012	ද. මු. දසනායක සමාජ සේවා සහ පුණ්‍ය පදනම (සංස්ථාගත කිරීමේ)	105	2012-08-06
18/2012	ආචාර්ය මාලනී ෆොන්සේකා පදනම (සංස්ථාගත කිරීමේ)	107	2012-08-06
19/2012	පිය දසුන පදනම (සංස්ථාගත කිරීමේ)	113	2012-08-06
20/2012	රණවිරු සේවා අධිකාරිය (සංශෝධන)	179	2012-10-08
21/2012	පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන)	53	2012-11-15
22/2012	පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)	54	2012-11-15
23/2012	විසර්ජන	184	2012-12-08